

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
இலங்கைப் பரீட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம்
Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரīட்சைத் திணைக்களம் இலங்கைப் பரīட்சைத் திணைக்களம்
Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka

60 S I, II

අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය, 2022 (2023)
கல்விப் பொதுத் தராதரப் பத்திர (சாதாரண தர)ப் பரீட்சை, 2022 (2023)
General Certificate of Education (Ord. Level) Examination, 2022 (2023)

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය I, II
வணிகக் கல்வியும் கணக்கீடும் I, II
Business and Accounting Studies I, II

පැය තුනයි
மூன்று மணித்தியாலம்
Three hours

අමතර කියවීමේ කාලය - මිනිත්තු 10 යි අමතර කියවීමේ කාලය ප්‍රශ්න පත්‍රය කිහිපයක් ප්‍රශ්න තෝරා ගැනීමටත් පිළිතුරු ලිවීමේදී ප්‍රමුඛත්වය දෙන ප්‍රශ්න සංවිධානය කර ගැනීමටත් යොදාගන්න.
மேலதிக வாசிப்பு நேரம் - 10 நிமிடங்கள் අමතර කියවීමේ කාලය ප්‍රශ්න පත්‍රය කිහිපයක් ප්‍රශ්න තෝරා ගැනීමටත් පිළිතුරු ලිවීමේදී ප්‍රමුඛත්වය දෙන ප්‍රශ්න සංවිධානය කර ගැනීමටත් යොදාගන්න.
Additional Reading Time - 10 minutes

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය I

උපදෙස්:

- * සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
- * අංක 1 සිට 40 තෙක් ප්‍රශ්නවල, දී ඇති (1), (2), (3), (4) යන පිළිතුරුවලින් නිවැරදි හෝ වඩාත් ගැළපෙන හෝ පිළිතුර තෝරා ගන්න.
- * ඔබට සැපයෙන පිළිතුරු පත්‍රයේ එක් එක් ප්‍රශ්නය සඳහා දී ඇති කව අතුරෙන් ඔබ තෝරාගත් පිළිතුරෙහි අංකයට සැසඳෙන කවය තුළ (X) ලකුණ යොදන්න.
- * එම පිළිතුරු පත්‍රයේ පිටුපස දී ඇති අනෙක් උපදෙස් ද සැලකිල්ලෙන් කියවා, ඒවා ද පිළිපදින්න.

- පහත සඳහන් සිද්ධිය ඇසුරෙන් අංක 1 සිට 5 තෙක් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

ඉංජිනේරුවරයෙකු වන නලින් ආචාර්ය උපාධිය නිමවා 'රෝස්විලා' නම් නවාතැනෙහි වාසය කරයි. ඔහු 'විජය සූර්ය කෝෂ' නමින් ගෘහස්ථ සූර්ය කෝෂ නිෂ්පාදනය කර බෙදාහැරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යයි. නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය සී/ස සන්පවර් පෞද්ගලික සමාගම අඛණ්ඩව සපයයි. සුපුන් නිෂ්පාදන කටයුතු සඳහා සහය වෙයි. නිෂ්පාදිත බෙදාහැරීම රුවන් සතු 'ටෙක්සිට්' සුපිරි වෙළෙඳසැල් ජාලය මගින් සිදු කරනු ලබයි.

- ඉහත සිද්ධියෙහි නලින් සිය නිවාස අවශ්‍යතාව සපුරාගෙන ඇත්තේ
 - (1) විජය සූර්ය කෝෂ ව්‍යාපාරය මගිනි.
 - (2) ටෙක්සිට් සුපිරි වෙළෙඳසැල මගිනි.
 - (3) සී/ස සන්පවර් පෞද්ගලික සමාගම මගිනි.
 - (4) රෝස්විලා නවාතැන මගිනි.
- විජය සූර්ය කෝෂ ව්‍යාපාරයේ බාහිර පරිසර සාධක පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න.
 - (1) නලින්, ටෙක්සිට් සුපිරි වෙළෙඳසැල
 - (2) රුවන්, සී/ස සන්පවර් පෞද්ගලික සමාගම
 - (3) සුපුන්, ටෙක්සිට් සුපිරි වෙළෙඳසැල
 - (4) සුපුන්, සී/ස සන්පවර් පෞද්ගලික සමාගම
- ටෙක්සිට් සුපිරි වෙළෙඳසැල් ජාලය, විජය සූර්ය කෝෂ ව්‍යාපාරයට
 - (1) ශක්තියකි.
 - (2) දුර්වලතාවකි.
 - (3) අවස්ථාවකි.
 - (4) තර්ජනයකි.
- නලින්ගේ ව්‍යාපාරයේ නිෂ්පාදන සාධකයක් වන ප්‍රාග්ධනය සඳහා නිදසුනක් වන්නේ
 - (1) ටෙක්සිට් සුපිරි වෙළෙඳසැල් ගොඩනැගිල්ල ය.
 - (2) සී/ස සන්පවර් පෞද්ගලික සමාගමේ ගොඩනැගිල්ල ය.
 - (3) රෝස්විලා නවාතැන ය.
 - (4) විජය සූර්ය කෝෂ ව්‍යාපාර ගොඩනැගිල්ල ය.
- සී/ස සන්පවර් පෞද්ගලික සමාගම, විජය සූර්ය කෝෂ ව්‍යාපාරයට ඇල්මක් දැක්වීමට හේතුවක් වන්නේ
 - (1) ලාභාංශ ලබා ගැනීමට ය.
 - (2) අඛණ්ඩව ඇණවුම් ලබා ගැනීමට ය.
 - (3) නිෂ්පාදිත සාධාරණ මිලකට ලබා ගැනීමට ය.
 - (4) ආයෝජනයේ සුරක්ෂිතතාව තහවුරු කර ගැනීමට ය.

[දෙවැනි පිටුව බලන්න.

6. වර්තමානයේ බොහෝ ව්‍යාපාර, හවුල් ව්‍යාපාරයකට වඩා සංස්ථාපිත සමාගමක් ලෙස පවත්වාගෙන යාමට රුචිකත්වයක් දක්වයි. මෙයට හේතුව වන්නේ

- (1) ලාභය බෙදී යාම ය. (2) අයිතිය බෙදී යාම ය.
(3) අසීමිත වගකීම ය. (4) නෛතික පුද්ගලභාවය ය.

7. සීමාසහිත මැදගම විවිධ සේවා සමුපකාර සමිතිය^①..... අංශයේ^②..... ව්‍යාපාර සංවිධානයකි.

ඉහත ^① හා ^② ස්ථානවලට අදාළ නිවැරදි යෙදුම් පිළිවෙළින් දැක්වෙන පිළිතුර තෝරන්න.

- (1) පෞද්ගලික, ලාභ අරමුණු කර ගත් (2) පෞද්ගලික, ලාභ අරමුණු කර නොගත්
(3) පොදු, ලාභ අරමුණු කර ගත් (4) පොදු, ලාභ අරමුණු කර නොගත්

8. වෙස්පන් සම්බන්ධ ගනුදෙනුවල දී වාණිජ බැංකුව සෑම විට ම,

- (1) අණකරු වේ. (2) අණලදු වේ.
(3) ආදායකයා වේ. (4) පිටසන්කරු වේ.

9. වාණිජ බැංකුවක් විසින් සපයනු ලබන පහසුකම් කිහිපයක් පහත දැක්වේ.

- A - අයිරා පහසුකම් ලබා දීම
B - තැන්පතු සඳහා පොලී ගෙවීම
C - ස්ථාවර නියෝග ක්‍රියාත්මක කිරීම
D - වෙස්පන් මගින් ගෙවීම් කිරීම

ඉහත දෑ අතුරෙන්, ජංගම ගිණුම් හිමියෙකුට පමණක් ලබාගත හැකි පහසුකම් වන්නේ

- (1) A සහ C ය. (2) A සහ D ය. (3) B සහ D ය. (4) C සහ D ය.

10. සන්නිවේදන මාධ්‍ය හා ක්‍රම කිහිපයක් පහත වගුවේ දැක්වේ.

සන්නිවේදන මාධ්‍ය	සන්නිවේදන ක්‍රම
1. වාචික	A - ෆැක්ස් පණිවිඩය
2. ලිඛිත	B - දුරකථනය
3. විද්‍යුත් වාචික	C - රැස්වීම
4. විද්‍යුත් ලිඛිත	D - දැන්වීම් පුවරුව

ඉහත සන්නිවේදන මාධ්‍ය දී ඇති අනුපිළිවෙළ අනුව, සන්නිවේදන ක්‍රම සමග නිවැරදිව ගළපන ලද පිළිතුර තෝරන්න.

- (1) A, C, B, D (2) B, A, C, D (3) C, D, A, B (4) C, D, B, A

11. රු. 5 000 000 කට රක්ෂණය කර තිබූ නුවන්ගේ මෝටර් රථය අනතුරකට භාජනය විය. නමුත් සිදු වූ අලාභය වූ රු. 800 000 පමණක් රක්ෂණ සමාගම විසින් ලබා දෙන ලදී. මේ සඳහා බලපා ඇති රක්ෂණ මූලධර්මය වන්නේ

- (1) උපරිම විශ්වාසයයි. (2) හානි පූරණයයි.
(3) රක්ෂණ හිමිකමයි. (4) ආදේශනයයි.

12. මිහිරි තම ගෙවත්තේ වගා කරන පලතුරු, වෙළඳසැලක් පවත්වාගෙන යන කුමාරට අලෙවි කරයි. කුමාරගෙන් මිල දී ගත් පලතුරු ඉතා රසවත් බව රුවන්ගේ බිරිඳ පවසයි.

ඉහත සිද්ධියට අනුව නිවැරදි ප්‍රකාශය තෝරන්න.

- (1) කුමාර, මිහිරිගෙන් පලතුරු මිල දී ගැනීම තොග වෙළෙඳාමකි.
(2) රුවන්, කුමාරගෙන් පලතුරු මිල දී ගැනීම තොග වෙළෙඳාමකි.
(3) කුමාර, රුවන්ට පලතුරු විකිණීම තොග වෙළෙඳාමකි.
(4) මිහිරි, කුමාරට පලතුරු විකිණීම සිල්ලර වෙළෙඳාමකි.

13. ප්‍රවාහන මූලිකාංගයක් වන පර්යන්තය සඳහා නිදසුනක් වන්නේ

- (1) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ය.
(2) ලංකා විදුලිබල මණ්ඩලය ය.
(3) ශ්‍රී ලංකා මාර්ග සංවර්ධන අධිකාරිය ය.
(4) ලංකා බැංකු තෙල් නීතිගත සංස්ථාව ය.

[තුන්වැනි පිටුව බලන්න.

14. කළමනාකරණ කාර්යයක් වන සැලසුම්කරණය සඳහා පාසලක ක්‍රියාකාරකමක් වන්නේ.

- (1) වර්ෂ අවසානයේ සිසුන්ගේ ප්‍රගති වාර්තා ලබා දීම ය.
- (2) ශිෂ්‍ය පැමිණීමේ නාම ලේඛනය ලකුණු කිරීම ය.
- (3) අංශ ප්‍රධානීන් පත් කිරීම ය.
- (4) පන්ති කාලසටහන පිළියෙල කිරීම ය.

15. ව්‍යාපාරයකයෙකු තම නිෂ්පාදිතය සඳහා නැවත භාවිත කළ හැකි ඇසුරුමක් නිර්මාණය කරයි. මෙම ඇසුරුම ඇතුළත් වන අලෙවිකරණ මිශ්‍රයේ විචල්‍යය කුමක් ද?

- (1) නිෂ්පාදිතය
- (2) මිල
- (3) ස්ථානය
- (4) ප්‍රවර්ධනය

16. ආයෝජකයෙකුට ප්‍රාග්ධන ලාභ පමණක් ලැබිය හැක්කේ

- (1) ස්වර්ණාභරණ සහ ඉඩම්වල ආයෝජනය කිරීමෙනි.
- (2) ඉඩම් සහ කොටස්වල ආයෝජනය කිරීමෙනි.
- (3) ස්ථාවර තැන්පතු සහ භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කිරීමෙනි.
- (4) කොටස් සහ ඉතිරිකිරීමේ ගිණුම්වල ආයෝජනය කිරීමෙනි.

17. වැඩිවීම හර සහ අඩුවීම බැර ද්විත්ව සටහන් මූලධර්මය අදාළ වන්නේ

- (1) වත්කම්වලට පමණි.
- (2) වියදම්වලට පමණි.
- (3) වත්කම් හා වියදම්වලට පමණි.
- (4) වියදම් හා වගකීම්වලට පමණි.

18. ව්‍යාපාරයක ගිණුම්කරණ සමීකරණයේ හිමිකම් වෙනස්වීමට බලපාන ගනුදෙනුවක් වන්නේ

- (1) රු. 5 000 ක භාණ්ඩ තොගයක් ණයට ගැනීම ය.
- (2) රු. 12 000 ක ව්‍යාපාරයේ විදුලි බිල ගෙවීම ය.
- (3) රු. 50 000 ක ලී බඩු අත්පිට මුදලට ගැනීම ය.
- (4) ණයගැතියෙකුගෙන් රු. 14 000 ක චෙක්පතක් ලැබීම ය.

19. රාහුල් රු. 7 000 කට මිල දී ගත් බඩු තොගයක් රු. 10 000 කට අත්පිට මුදලට විකුණුවේ ය. මෙම ගනුදෙනුවෙන් ඔහුගේ ව්‍යාපාරයේ මුළු වත්කම්වල වටිනාකම

- (1) රු. 3 000 කින් වැඩි වේ.
- (2) රු. 7 000 කින් අඩු වේ.
- (3) රු. 10 000 කින් වැඩි වේ.
- (4) වෙනස් නොවේ.

20. රයන්ගේ ව්‍යාපාරයේ 2023.03.31 දිනට ගිණුම්කරණ සමීකරණය පහත පරිදි විය.

$$\begin{array}{ccccccc} \text{වත්කම්} & & & \text{හිමිකම්} & & & \text{වගකීම්} \\ (\text{රු.}) & = & & (\text{රු.}) & + & & (\text{රු.}) \\ 150\,000 & & & 100\,000 & & & 50\,000 \end{array}$$

එක් ගනුදෙනුවකට පසුව ද, මෙම ගිණුම්කරණ සමීකරණයේ වටිනාකම් වෙනස් වූයේ නැත. එම ගනුදෙනුව කුමක් ද?

- (1) ණයහිමියෙකුට රු. 7 500 ක් ගෙවීම
- (2) ණයගැතියෙකුගෙන් රු. 10 000 ක් ලැබීම
- (3) රු. 15 000 ක කොමිස් ආදායමක් ලැබීම
- (4) කාර්යාලයට රු. 100 000 ක ලී බඩු ණයට ගැනීම

21. ව්‍යාපාරයක වත්කම් සහ වගකීම් යන දෙක ම අඩුවන ගනුදෙනුව කුමක් ද?

- (1) අයිතිකරු රු. 10 000 ක් පෞද්ගලික ප්‍රයෝජනය සඳහා ව්‍යාපාරයෙන් ගැනීම
- (2) ණයගැතියෙකුගෙන් රු. 7 000 ක් ව්‍යාපාරයට ලැබීම
- (3) ව්‍යාපාරය රු. 8 000 ක භාණ්ඩ තොගයක් ණයට ගැනීම
- (4) ව්‍යාපාරය ණයහිමියෙකුට රු. 5 000 ක් මුදලින් ගෙවීම

22. ව්‍යාපාරයක් කාර්යාලය සඳහා රු. 250 000 ක ලී බඩු 'මොරටු ලී බඩු' වෙතින් අත්පිට මුදලට ගනියි. මෙම ගනුදෙනුවට අදාළ නිවැරදි ද්විත්ව සටහන තෝරන්න.

(1) ගැනුම් ගිණුම	හර	රු. 250 000	(2) ගැනුම් ගිණුම	හර	රු. 250 000
මුදල් ගිණුම	බැර	රු. 250 000	'මොරටු ලී බඩු' ගිණුම	බැර	රු. 250 000
(3) ලී බඩු ගිණුම	හර	රු. 250 000	(4) ලී බඩු ගිණුම	හර	රු. 250 000
මුදල් ගිණුම	බැර	රු. 250 000	'මොරටු ලී බඩු' ගිණුම	බැර	රු. 250 000

● පහත තොරතුරු ඇසුරෙන් අංක 23 සහ 24 ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

ව්‍යාපාරයක සිදු වූ ගනුදෙනු කිහිපයක් පහත දැක්වේ.

- A - ණයට ගැනුම් රු. 20 000
- B - අත්පිට විකුණුම් රු. 30 000
- C - ණයහිමියෙකුට ගෙවීම් රු. 25 000
- D - කාර්යාලයට පරිගණකයක් ණයට ගැනීම රු. 100 000

23. ගෙවීම් වවුචරය මූලාශ්‍ර ලේඛනය ලෙස භාවිත කරන ගනුදෙනුව වන්නේ

- (1) A ය. (2) B ය. (3) C ය. (4) D ය.

24. ඉහත A, B, C හා D යන ගනුදෙනු සටහන් කිරීමට භාවිත නොකරන මූලික සටහන් පොත කුමක් ද?

- (1) ගැනුම් ජර්නලය (2) විකුණුම් ජර්නලය
(3) මුදල් පොත (4) පොදු ජර්නලය

25. ද්විත්ව සටහන, මූලික සටහන් පොත් දෙකක සටහන් කරනු ලබන ගනුදෙනුව තෝරන්න.

- (1) ණයගැතියෙකුගෙන් රු. 15 000 ක චෙක්පතක් ලැබීම
(2) සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූරණය කිරීම සඳහා රු. 3 600 ක් ලැබීම
(3) ව්‍යාපාරයට රු. 2 500 000 ක මෝටර් රථයක් අත්පිට මුදලට ගැනීම
(4) අයිතිකරුගේ පෞද්ගලික රක්ෂණ වාරිකය වූ රු. 10 000 ව්‍යාපාරයේ මුදලින් ගෙවීම

26. රෙහාන්ගේ ව්‍යාපාරයේ 2023.03.31 දිනට සුළු මුදල් පොතේ ශේෂය රු. 500 ක් විය. 2023.04.01 දින සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූරණය කිරීම සඳහා රු. 4 500 ක් ලැබුණි. 2023.04.30 දින සුළු මුදල් පොතේ ශේෂය රු. 400 ක් විය. 2023.05.01 දින සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූරණය කිරීම සඳහා ලැබූ මුදල

- (1) රු. 4 500 කි. (2) රු. 4 600 කි. (3) රු. 5 000 කි. (4) රු. 5 400 කි.

27. ශක්ති ව්‍යාපාරයේ සිදු වූ ගනුදෙනුවකට අදාළ ලෙජරයේ තැබූ ද්විත්ව සටහන පහත දැක්වේ.

බැංකු ගිණුම	හර	රු. 12 000
විකුණුම් ගිණුම	බැර	රු. 12 000

ඉහත ද්විත්ව සටහනට අදාළ ගනුදෙනුව තෝරන්න.

- (1) ණයගැතියෙකුගෙන් ලද රු. 12 000 ක චෙක්පත බැංකුවේ තැන්පත් කිරීම
(2) අත්පිට විකුණුම් සඳහා ලද රු. 12 000 ක චෙක්පත සුපුර්ව පැවරීම
(3) අත්පිට විකුණුම් සඳහා ලද රු. 12 000 ක චෙක්පත එම අවස්ථාවේ ම බැංකුවේ තැන්පත් කිරීම
(4) පසුගිය සතියේ විකුණුම් සඳහා ලැබූ රු. 12 000 ක චෙක්පත බැංකුවේ තැන්පත් කිරීම

28. සන්සර ව්‍යාපාරයේ 2023.03.31 දිනට බැංකු ගිණුමේ ශේෂය රු. 12 500 ක් විය. එදිනට බැංකු ප්‍රකාශනයේ ශේෂය රු. 9 000 කි. මෙම වෙනසට බලපෑවේ එක් ගනුදෙනුවක් පමණි. එම ගනුදෙනුව වන්නේ

- (1) ණයගැතියෙකු විසින් සෘජුව ම ව්‍යාපාරයේ බැංකු ගිණුමට එවන ලද රු. 3 500 ක මුදල ය.
(2) ව්‍යාපාරයේ බැංකු ගිණුමට සෘජුව ම එවන ලද රු. 3 500 ක ලාභාංශ ආදායම ය.
(3) බැංකුවට ඉදිරිපත් නොකළ ව්‍යාපාරය විසින් ණයහිමියෙකුට නිකුත් කළ රු. 3 500 ක චෙක්පත ය.
(4) ස්ථාවර නියෝග මත බැංකුව විසින් ගෙවන ලද රු. 3 500 ක විදුලි බිල ය.

[පස්වැනි පිටුව බලන්න.

29. බැංකු ප්‍රකාශනය ලැබීමෙන් පසු, ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂය සංශෝධනය කිරීමේ දී බැංකු ගිණුමට හර කරනු ලබන ගනුදෙනුව තෝරන්න.

- (1) ස්ථාවර නියෝග මත බැංකුව ගෙවූ විදුලි ගාස්තු රු. 2 500
- (2) බැංකුව අයකරගත් චෙක්පොත් ගාස්තුව රු. 1 500
- (3) ණයගැතියයකු විසින් සෘජුව ම බැංකුවේ තැන්පත් කළ මුදල රු. 5 000
- (4) බැංකුව අයකරගත් සේවා ගාස්තුව රු. 2 000

30. ලාභ අරමුණු කර නොගත් සංවිධාන නිශ්චිත කාලච්ඡේදයක් තුළ සිදුකළ ආර්ථික ක්‍රියාකාරකම්වල ප්‍රතිඵල ගණනය කිරීම සඳහා පිළියෙල කරන්නේ

- (1) ආදායම් හා වියදම් ගිණුම ය.
- (2) ලැබීම් හා ගෙවීම් ගිණුම ය.
- (3) මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය ය.
- (4) වෙළෙඳ හා ලාභාලාභ ගිණුම ය.

31. ක්‍රීඩා සමාජයක ලැබීම් හා ගෙවීම් ගිණුමේ සටහන් වන නමුත් ආදායම හා වියදම් ගිණුමේ ඇතුළත් නොවන ගනුදෙනුව කුමක් ද?

- (1) ක්‍රීඩා උපකරණ මිලට ගැනුම් රු. 2 500
- (2) සාමාජික මුදල් ලැබීම් රු. 5 000
- (3) පුවත්පත් චිකුණුම් රු. 2 000
- (4) ක්‍රීඩා උපකරණ ක්ෂය රු. 1 000

● පහත තොරතුරු ඇසුරෙන් අංක 32 සිට 34 තෙක් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

2023.01.31 දිනෙන් අවසන් මාසය තුළ ලී අල්මාර් නිෂ්පාදනය කරන ව්‍යාපාරයකට අදාළ වියදම් පහත දැක්වේ.

	රු.
A - ලී මිල දී ගැනීම	280 000
B - වඩු කාර්මික වැටුප	200 000
C - වැලි කඩදාසි, පොලිෂ්, ඇණ ආදී ද්‍රව්‍ය සඳහා	15 000
D - විදුලි බිල	12 000
E - මෝස්තර නිර්මාණ වියදම	17 000
F - යන්ත්‍ර අළුත්වැඩියා වියදම	5 000

32. ලී අල්මාර් නිෂ්පාදනයේ ප්‍රාරම්භක පිරිවැය ගණනය කිරීමට අදාළ අයිතම පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න.

- (1) A හා B
- (2) A, B හා C
- (3) A, B හා E
- (4) A, B, C හා E

33. 2023.01.31 දිනෙන් අවසන් මාසය සඳහා ලී අල්මාර් නිෂ්පාදනයට අදාළ නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය වන්නේ

- (1) රු. 17 000 කි.
- (2) රු. 32 000 කි.
- (3) රු. 44 000 කි.
- (4) රු. 49 000 කි.

34. ලී අල්මාර් නිෂ්පාදනයේ වක්‍ර ද්‍රව්‍ය පිරිවැයට අදාළ වියදමක් වන්නේ

- (1) A ය.
- (2) B ය.
- (3) C ය.
- (4) D ය.

[හයවැනි පිටුව බලන්න.

- පහත තොරතුරු ඇසුරෙන් අංක 35 සිට 40 තෙක් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

2022.01.01 දින ආරම්භ කරන ලද අමරගේ ව්‍යාපාරයේ 2022.12.31 දිනට පිළියෙල කළ ශේෂ පිරික්සුමෙන් උපුටාගත් තොරතුරු කිහිපයක් පහත දැක්වේ.

	රු.
ප්‍රාග්ධනය	200 000
මුදල් ශේෂය	28 000
විකුණුම්	300 000
ණයගැතියෝ	35 000
ණයහිමියෝ	45 000
බැහුම්	190 000
ලී බඩු හා උපකරණ	120 000
10% බැංකු ණය	100 000

අමර තොරතුරු :

1. වර්ෂය තුළ දී ගොඩනැගිලි කුලී ලෙස රු. 24 000 ක් මුදලින් ගෙවා ඇති අතර, මාසික ගොඩනැගිලි කුලිය රු. 2 500 කි.
 2. ලී බඩු හා උපකරණ වාර්ෂිකව 5% බැගින් සරල මාර්ග ක්‍රමයට ක්ෂය කෙරේ.
 3. 2022.12.31 දිනට ණයගැති ශේෂයෙන් රු. 5 000 ක් බොල් ණය ලෙස කපා හැරිය යුතු ය.
 4. බැංකු ණය මුදල ලබාගෙන ඇත්තේ 2022.07.01 දින ය. 2022.12.31 දින තෙක් පොලිය ගෙවා නොමැත.
 5. 2022.12.31 දිනට ඉතිරි තොගය රු. 44 000 කි.
35. අමරගේ ව්‍යාපාරයේ දළ ලාභය නිවැරදිව ගණනය කිරීම දැක්වෙන පිළිතුර තෝරන්න.
- (1) රු.300 000 – රු.190 000 (2) රු.190 000 – රු.44 000
(3) රු.300 000 – (රු.190 000 + රු.44 000) (4) රු.300 000 – (රු.190 000 – රු.44 000)
36. අමරගේ ව්‍යාපාරයේ 2022.12.31 දිනෙන් අවසන් වර්ෂයේ ගොඩනැගිලි කුලී වියදම කොපමණ ද?
- (1) රු.2 500 (2) රු.6 000 (3) රු.24 000 (4) රු.30 000
37. අමරගේ ව්‍යාපාරයේ 2022.12.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීමක් වන්නේ
- (1) ගෙවිය යුතු ගොඩනැගිලි කුලිය රු.6 000 කි.
(2) ගෙවිය යුතු බැංකු ණය පොලී රු.10 000 කි.
(3) ගෙවූ ගොඩනැගිලි කුලී රු.24 000 කි.
(4) බැංකු ණය රු.100 000 කි.
38. අමරගේ ව්‍යාපාරයේ 2022.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පිළියෙල කළ ආදායම් ප්‍රකාශනයේ දැක්වෙන පරිපාලන වියදම් අයිතම පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න.
- (1) ලී බඩු ක්ෂය, ණය පොලී (2) බොල් ණය, ගොඩනැගිලි කුලී
(3) ගොඩනැගිලි කුලී, ලී බඩු ක්ෂය (4) බොල් ණය, ණය පොලී
39. අමරගේ ව්‍යාපාරයේ 2022.12.31 දිනෙන් අවසන් වර්ෂයේ ලාභාලාභ ප්‍රකාශනයේ ඇතුළත් කළ යුතු බැංකු ණය පොලිය වන්නේ
- (1) රු.5 000 කි. (2) රු.10 000 කි. (3) රු.100 000 කි. (4) රු.105 000 කි.
40. 2022.12.31 දිනට අමරගේ ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දැක්වෙන ණයගැති වටිනාකම
- (1) රු.5 000 කි. (2) රු.30 000 කි. (3) රු.35 000 කි. (4) රු.40 000 කි.

[හත්වැනි පිටුව බලන්න.